



THE WORLD BANK
IBRD - IDA | WORLD BANK GROUP



Funded by
The European Union



අලු

අධි සහත්ව දෙපෙලි ක්‍රමයට
වගා කරමු.

කේතීන් සාන්සාරක්ෂණීය හා
යෝග පළුවේද ප්‍රාග්‍රහය

FIELD SANITATION AND PEST, DISEASE CONTROL

කම්මිකර්ම ප්‍රමාත්‍යාංශය, කම්මි අංශ නවීකරණ ව්‍යාපෘතිය



**අඩි වගාවේ පළිබෙද හා රෝග
කළමනාකරණය**
සඳහා වගාව ආරම්භයේ සිටම ජ්‍යෙෂ්ඨ එකාබද්ධ
පළිබෙද තාලන ක්‍රියාවාර්ග අනුගමනය
කළ යුතුය.

කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින්
ශ්‍රී ලංකාවේ ගොව් ජනතාවට අධිගණත්ව
දේපෙලි අඩි වගාව සඳහා තාක්ෂණික
උපදෙස ලබාදීමේ දී කළේතුයේ ව්‍යාති
ඇවධානයට ලක් වූ රෝග හා පළිබෙද
හානි ඩිගින්සයක තිළුවැඳව මේ ප්‍රකාශනය
මගින් දැනුවත් කෙරේ.

05

කේප්පු ස්ථිරාරක්ෂා හා
යේෂ ප්‍රේව්‍යිඩ පාලනය

FIELD SANITATION AND PEST, DISEASE CONTROL

01

වල් පැළැටි පාලනය

හොඳම වල් මර්දන කුමය අතුරු බේශ වගාවයි. විමකීන් අනවශ්‍ය වල් පැළැටි පාලනය කරනවා පමණක් නොව, ගොවීන්ට ආදායමක් ද ලැබෙනු ඇත. අතුරු හෝ වගාවක් නොමැති විට යාන්ත්‍රික වල් මර්දන කුම පමණක් භාවිතා කළ යුතුය. වල් නාංක භාවිතා කිරීමට අවසර නැත. පොදු යාන්ත්‍රික වල් මර්දන කුම වන්නේ:

1. රෙට්වේරය, තතු කොළ කපන මැෂීම සහ භාවිතා කරීමයි.



05

කේප්පු ස්ථානාද්‍යාපි තා
ලේ ප්‍රාග්ධනීය පාලනය

FIELD SANITATION AND PEST, DISEASE CONTROL

කේත්තුය තුළ ගම් පලිබෝධ හානියක ඇති වූ වට එය
පාලනය කිරීම සඳහා බලපාන සාධක දෙකකි.

- පැනීරිම/ ප්‍රමාණය (Quantity)
- තීව්‍යාවය/ බිරුපත්‍රකම (Intensity)


අඩි පලිබෝධ සහ රෝග කළමනාකරණය කිරීම සඳහා ඒකාබද්ධ පලිබෝධ පාලනය හාවතා කිරීමේදී ප්‍රමාණය/තීව්‍යා සාධකය ප්‍රායෝගික සහ පහසුවෙන යොදු ගත හැකිය. එය පලිබෝධනාජක යෙදිය යුතු ද යන්න තීරණය කිරීමට උපකාරී වේ.

ප්‍රමාණය			
තීව්‍යාවය	අඩි	මධ්‍යස්ථානය	වැඩි
නිව්‍යාවය	නිර්ස්‍යත්වය පමණක්	නිර්ස්‍යත්වය පමණක්	පැනීරි ඇති පුදේශයට පමණක්
මධ්‍යස්ථානය	පැනීරි ඇති ස්ථානයට පමණක්	පැනීරි ඇති පුදේශයට පමණක්	සියලු ඒකාබද්ධ ප්‍රතිකාර කුම
වැඩි	පැනීරි ඇති පුදේශයට පමණක්	සියලු ඒකාබද්ධ ප්‍රතිකාර කුම	සම්පූර්ණ කේතුයම

05

කේතු ස්ථාන ප්‍රතිකාර කුමාරී හා
ලෝග ප්‍රායෝගික පාලනය

FIELD SANITATION AND PEST, DISEASE CONTROL



පලතුර මස්කා (Fruit Fly) *Bactrocera dorsalis*

- ඉදුණු පලතුර වෙත ආකර්ෂනය වන ගේරර වර්ණය අදුර කහ පැහැයේ සිට දුම්මිර කළ පැහැයට නුර වර්ණ පරාසක් මස්කායි.
- පර්ණාත පලතුර මස්කාන් ම.මී. 4 - 7 පමණ දිගය.
- ගැහැණු සිනා පර්ණාත පලතුර වල පොත්ත සිදුර කර බිත්තර දමයි.
- බිත්තර වලින් පිටවන කිටයන් එලය ආහාරයට ගනී.



බිත්තර දැමීමෙන් පසු පලතුර වලට හානි වීම ආරම්භ වේ. පලතුරේවල බිත්තර දැමූ සිදුර පහසුවෙන් හඳුනාගත තොහැක. දින හතරක් පහක් ගතවූ පසු පලතුර මත මසු දුම්මිර පැහැති ලප දිස්වන අතර වීම පැල්ලම් වලින් දියර පිටවීමක් හා මසු ක්‍රුවීමක් දැරෙනය වේ.



දිගින් දිගටම මෙම කිටයන් පලතුරට හානි කිරීම නිසා පරිහෝරනයට නුසුදු තත්ත්වයට පත්වේ.

05

කේල්පු සිංහල දැඩ්ඩුව හා තෝර ප්‍රභුදී පාලනය

FIELD SANITATION AND PEST, DISEASE CONTROL

04

පාලනය

- වැරී ඇති සියලුම පලතුරු විකනු කර එවා අවම වශයෙන් සෙන්ටීම්ටර් 50 ක් ගැසුරට වලලන්න. පොලිතින් බැගයකට විකනු කර කට ගැටගසා තිරජ්‍යියේ තබන්න.



- පෝරින් ඇමක් භාවිතා කර උගුල් තුළට මැයිසත් ආකර්ෂණය කරවා ගත හැකිය.



- හිසි වයසේ දී වෘල ආවරණය කිරීම භා ස්වභාවික පාලන තුම භාවිතා කරන්න.



05

කේප්පු ස්වභාවික පාලනය
යේ ප්‍රාග්ධන පාලනය

FIELD SANITATION AND PEST, DISEASE CONTROL

05

සිටි මකුණා (Mealy bugs) *Rastrococcus spp.*

පිටි මකුණාන් මිල්ලීමටර් 2 ක් පමණ දිග සිවලාකාර හැබේයි පැහැලි මෘදු සිරුරක් ඇති කාමීයෙකි. ඔවුන්ගේ සිරුර සුදු පැහැලි ලෙඛි වලින් ආවරණය වී ඇත.

පරිණා පිටිම් සතුන්ට පිශාපත් දෙකක් ඇති අතර ගැහැණු සතුන්ට පිශාපත් නැත.

මල්, පළතුරු හා කදේ පිටි මකුණා දක්නට ඇත. පිටි මකුණාන්ගේ නිකුත් වන පැණිමය ග්‍රාවය කුහුමූවන් ආහාරයට ගන්නා අතර සහඡීවන සම්බන්ධතාවයක් පිටිමකුණාන් හා කුහුමූවන් අතර ඇත. කුහුමූවන් විසින් පිටිමකුණා යෝගී යාම නිසා පිටි මකුණාගේ හානිය පැතිරීම සිදුවේ.

පිටි මකුණාන් මුළු හරින ඇතෙන සුදු පැණිමය ග්‍රාවය කුහුමූවන් ආහාර කොට ගනී.



05

කේප්පු ස්ථානාදක්ෂාධි හා
ලේඛ ප්‍රස්ථාධි පාලනය

FIELD SANITATION AND PEST, DISEASE CONTROL

06

භාතිය

- පිටිමකුණාන් ප්‍රපරී ගාක පත්‍ර,
කද, මල්, පලතුරු වල යුතු
ලුරාබීම සිදුකරයි.
- භාතිය දරුණු වූ විට පත්‍ර කහ
පැහැයට හැරී අවසානයේ
වියලි වැටේ.
- භාතියට ලක් වූ මල් හා කුඩා
විලද බිම පතිත වේ.
- පිටි මකුණාගෙන් නිකුත් වන පැණිමය ග්‍රාවය මත කළ පැහැති ප්‍රස්ථ වර්ධනය
විම නිසා ප්‍රහාසන්ලේෂණයට බාධා ඇති කරයි.



ජාලනය

- ආසාධිත කොටස් වලින් පිටි මකුණා ඉවත් කිරීම පළමු පියවරයි.
- පිටි මකුණා සහිත පත්‍ර සහ කද කොටස් පීඩනයකින් සේදීමකට ලක් කිරීම
සිදුකළ හැකිය. (වතුර බටයකින් හෝ ගලන වතුරින් සේදා හරින්න)
- ආසාධිතය ආරම්භක අවස්ථාවේ දී විම කොටස් විනාශ කරන්න.
- මල් පිළිම ආරම්භ වීමට පෙර ආසාධිත අතු කපා ඉවත් කරන්න.
- ක්ෂේත්‍රයේ කුහුණු ගුල් විනාශ කරන්න.
- ස්වහාවික සතුරන් ආරක්ෂා කර ගන්න (මකුලවන්, ලේඛ් බර්ඩ් වැනි)
- භාතිය දරුණු නම් නිර්දේශිත කාම් නාඟකයක් යෙදිය හැකිය.

05

කේප්පු ස්වහාරක්ෂාරී හා
යෝග ප්‍රස්ථාවිධ ප්‍රාද්‍යාස

FIELD SANITATION AND PEST, DISEASE CONTROL

අැන්තුකොනෝක රෝගය

(*Colletotrichum spp.*) දූලීරය හිසා අැතිවන තත්ත්වය පරිසරයේ ආරඳතාවය වැඩි අවස්ථාවල දී අඩි වගාවට වැළඳෙන ප්‍රධාන රෝග යෙකි.



රෝග ලක්ෂණ

රෝගය වැළඳුන විට පත්‍රවල දුෂ්චිර පැහැති ලප ඇති කරයි. මේවා කුඩා කේෂ්නික දුෂ්චිර / කල් ලප ලෙස ආරම්භ වන අතර එවා විශාල වී පත්‍ර මැරී යයි.

ප්‍රජා පත්‍ර වලට ආසාදනය වූ විට පත්‍රවල මායිම් දිගේ අර්ධ වෘත්තාකාර හැඩැති තුවාල ලෙස දුෂ්චිර පැහැති පැල්ලම් සැදෙළයි. මල්වලට නානිවූ විට මල් කල් පැහැති වී කරවී වියලු යයි.

05

කේප්පු ස්විජාරක්ෂාරී හා
ලේඛ ප්‍රස්ථාවිධ පාලනය

FIELD SANITATION AND PEST, DISEASE CONTROL

පලතුරු මත ඇහේළුකේන්ස් ආසාදනය වූ විට ගිලුණු කැපී පෙනෙන තද දුම්බුරු සිට කළ පැහැ දක්වා ලප වර්ධනය වේ. අවසානයේ සම්පූර්ණ එලයම කළ වී විනාශ වේ. අස්වනු නෙපිමට පෙර හෝ පසුව මෙම තත්ත්වය ඇති විය හැකිය

අනෙකුකොස වැළැම තිසු,

- ගසේ ප්‍රාණාවත් බව අඩුවේ.
- එලදායී නොවන අතු ඇතිවන අතර මල් මැලවීම සිදු වේ.
- එම හට ගැනීම දුර්වල වන අතර හටගත් එම බිම වැටිම සිදු වේ
- ආසාධනයට ලක් වූ පලතුරු සැකසීමට, කළේ තබා ගැනීමට අපහසු වේම.
- පලතුරු කුණු වීම සහ අවසානයේ විගාව සම්පූර්ණ අසාර්ථක නාවයට පත්වේ.

ජාලනය

- රෝග පළිබේද සඳහා ග්‍රාහී නොවීමට නිර්දේශීත සියලු වගා පිළිවෙත් අනුගමනය කරන්න.
- සූර්යාලෝකය කදුට පතිත වන ගේත් වායු සංසරණය මනාව සිදුවන ආකාරයට ගස් කප්පාද කරන්න.
- වගාවේ සේත්තු සහිපාරාක්ෂා පවත්වා ගැනීම.
- නියමිත අවස්ථාවේදී ප්‍රමිතියකින් යුත් එම ආවරණ යෙදීම

05

කොළඹ ස්විජාර්ජ්‍යාච්චා
ඝ්‍යෙන ප්‍රභුඩ්‍රි පාලුඩ්‍රය

FIELD SANITATION AND PEST, DISEASE CONTROL

- වැසි කාලවලදී උල් හට ගන්නා විට නාතිය ඇති වීම වළක්වා ගැනීමට ස්ථානක දිලිර නාංක යොදන්න. මේ අවස්ථාවේදී සංස්ථානික දිලිර නාංක යොදීමෙන් වළක්න්න.
- හට ගන්නා මල් අංගමාරයෙන් වළක්වා ගැනීමටත්, වර්ධනය වන එම කුණු වීම වළක්වා ගැනීමටත් තිරයේකින සංස්ථානික දිලිර නාංක යොදන්න.
- නීතර රෝගයට පාත්‍රී වන ගාක සඳහා මල් හට ගැනීමට ආසන්න අවස්ථාවේත්, මල් හටගත් පසුත් Amistar දිලිර නාංකය මිලි ලීටර් 16 වතුර ලීටර් 16කට දූෂ කර මල්වලට ඉසින්න.

05

කේප්පු ස්ථානාදක්ෂාධි භාවිත හා
ඝ්‍යා ප්‍රංශවැධි පාලනය

FIELD SANITATION AND PEST, DISEASE CONTROL

අධි සහත්ව දෙපේල කුමයට වගා කරමු.

ප්‍රකාශන කට්ටලය

1. බ්‍රිති සකස් කිරීම
2. කේෂත්‍ර සංස්ථානය
3. ජල සම්පාදනය හා තොනොර ගෙදීම
4. ප්‍රහැණුව, කර්තාදුව හා මල උත්තේරනය
5. කේෂත්‍ර සනීජාරක්ෂාව හා රෝග පළිබෙළ නාලනය
6. අස්ථිනු ප්‍රරෝක්තිනය හා අස්ථිනු තෙලීම



අභ්‍ය

අධි කනකට දෙපෙලි කුමයට
වග කරමු.

කේප්ප්‍රා ස්නෑට්‍රාර්ක්ස්ප්‍රාච් හා
ඩෝෂ පැලුම්බීඩ් පාලුජායේ

FEILD SANITATION AND PEST, DISEASE CONTROL